



ව්‍යාපාර වල පැවැත්මට රක්ෂණ සේවාවේ වැදගත්කම >>>

T. P. J. N. Chalani

රක්ෂණයේ පසුබිම

17 වන සියවසේ මුල්භාගයේ පමණ ජාත්‍යන්තර වෙළඳාමේ නියැලෙන නැව් මුහුදුබත් වීමෙන් සිදු වූ පාඩුව නැව් හිමියන්ට තනිව විදු දරා ගැනීම ඉමහත් පාඩුවක් විය. එබැවින් නැව් හිමියන් එකතු වී අරමුදලක් පිහිටුවා ගත් අතර නාවික ප්‍රවාහනයේදී අනතුරට පත් වන නැව් සඳහා වන පාඩුව පිරිමසා ගැනීමට එම අරමුදලින් මුදල් ලබා දෙන ලදී. මෙය ක්‍රමයෙන් දියුණු වී රක්ෂණ ව්‍යාපාරය දක්වා වර්ධනය විය.

▶ රක්ෂණය නිර්වචනය කිරීම

▶ රක්ෂණය යනු රක්ෂිතයා විසින් ගෙවනු ලබන වාරිකය ප්‍රතිෂඨාව ලෙස සලකා රක්ෂිත ආපදාවයක් හේතුවෙන් රක්ෂිතයා වෙත අලාභයක් ගෙවීමට රක්ෂකයා එකඟ වන රක්ෂිතයා හා රක්ෂකයා අතර ඇති කර ගත් ගිවිසුමකි

▶ රක්ෂිතයා විසින් වාරික ගෙවීමටත්, රක්ෂිත ආපදාව හේතුවෙන් රක්ෂිතයාට සිදු විය හැකි අලාභ සඳහා රක්ෂකයා විසින් වන්දි ගෙවීමටත්, රක්ෂිතයෙකු හා රක්ෂකයෙකු අතර ඇති කරගන්නා එකඟතාව රක්ෂණය ලෙස හැඳින්විය හැකිය.

අවදානම

- ▶ අවදානම යනු මූල්‍යමය අලාභ සිදුවීමට ඇති
සම්භාවිතාවයි.



අවදානම්

රක්ෂණය කළ හැකි අවදානම්

- ගොඩනැගිලි ගිනි ගැනීම
- රථ වාහන අනතුරු අවදානම්
- මාර්ගස්ථ මුදල් වලට සිදු වන හානි
- ණය ගැනියෙකුගෙන් ලැබිය යුතු මුදල් නොලැබී යාම

රක්ෂණය කළ නොහැකි අවදානම්

- ව්‍යාපාර පාඩු ලැබීම
- ස්වභාවික හේතු නිසා ඇති වන අවදානම්
- තම හැකියා හා ශක්තිය මත තීරණය වන අවදානම්
- මෝස්තර වෙනස්වීම නිසා සිදු වන අවදානම්

අවදානම්

රක්ෂණය කළ හැකි අවදානමක් ලෙස පිළි ගැනීමට සපුරාලිය යුතු නිර්ණායක

අවදානම පුරෝකථනය කළ හැකි වීම.

අවදානම අහඹු ලෙස සිදු වීම.


සම්බන්ධතාවයකින් තොරවීම, එනම් සිදු වූ පාඩුව වෙනත් රක්ෂිත අලාභ හා සම්බන්ධ නොවිය යුතුය.

සත්‍යාපනය කළ හැකි වීම, එනම් නිති විරෝධී නොවිය යුතුය.

රක්ෂණ අයිතියක් තිබිය යුතු වීම.

අලාභය සිදුවීමේ හේතුව, ස්ථානය, වේලාව විශ්ලේෂණය කිරීමට හැකි වීම.

ව්‍යාපාර වල පැවැත්ම සඳහා රක්ෂණයේ වැදගත්කම



රක්ෂණ ගිවිසුම

- * රක්ෂණ ආවරණයක් අපේක්ෂා කරන්නෙකු නියමිත යෝජනා පත්‍රයක් පිළියෙල කොට රක්ෂණ සමාගමට ඉදිරිපත් කළ විට එය රක්ෂණ සමාගම විසින් පිළිගත් පසු යෝජිත ගණුදෙනුකරු ප්‍රතිෂ්ඨාව ගෙවීමත් සමාගම නෛතිකව දෙදෙනා අතර සම්පූර්ණ වන ලිඛිත එකඟතාව රක්ෂණ ගිවිසුමකි.

රක්ෂණ ඔප්පුව

*

**කිසියම් ජීවිතයකට හෝ දේපලකට අදාළව
රක්ෂණ ගිවිසුමක් ඇති වූ පසුව ඊට අදාළව
රක්ෂණ සමාගම විසින් රක්ෂිතයාට දෙනු
ලබන ලිඛිත සහතිකයයි.**

රක්ෂණ ශිවිකූලකට කම්බන්ධි තාර්ශව

පළමු තාර්ශවය

- රක්ෂණය ලදු තුදුගලයා (රක්ෂිතයා)

දෙවන තාර්ශවය

- රක්ෂණාචරණය කලසන තුදුගලයා රක්ෂණ කමාගම (රක්ෂකයා)

තෙවන තාර්ශවය

- පළමු හා දෙවන තාර්ශවය හැර ශිවිකූලට ඔලපාන අනෙකුත් තාර්ශව
- රක්ෂණය වු තුදුගලයා යටතේ යැපෙනහන්
- වාහන අනතුරක අනතුරට ලක් වල අනෙකුත් තුදුගලයන්

රක්ෂණ ගිවිසුමක් වලංගු වීමට තිබිය යුතු මූලිකාංග

නෛතික ඔැඳීමක් ඇති කර ගැනීමේ අදහස

**රක්ෂණ යෝජනාව - අර්ථනය
ප්‍රතිග්‍රහනය හෙවත් පිළිගැනීම.**

**ප්‍රතිශ්ඨාව හෙවත් රක්ෂිත මුදල හා වාරික ගෙවීම.
ඒ ඒ පාර්ශ්වයන්ට නෛතික ඔැඳීමක් ඇති කර ගැනීමේ හැකියාව.**

රක්ෂණ නීතියට අදාළ වූ නෛතිකභාවය.

රක්ෂණ මූලධර්ම



රක්ෂා හිමිකම

උපරිම විශ්වාසය
(උපරිම සදහාවය)

හානි පූරණය

ආකන්තම හේතුව

ආදේශනය

දායකත්වය

▶ රක්ෂ්‍ය හිමිකම්කරු ඇති වීමට සම්පූර්ණ විය යුතු කරුණු

- ▶ මානව හෝ භෞතික දූෂල අහිමි වීමෙන් මූල්‍යමය පාඩුවක් සිදුවීම.
- ▶ මානව හෝ භෞතික දූෂලට ඇති අයිතිය නිතිය මගින් සනාථ කළ හැකි වීම.
- ▶ සිදුවන අවාසිය මුදලින් තක්සේරු කළ හැකි මූල්‍යමය වටිනාකමක් තිබීම.
- ▶ නිත්‍යානුකූල වගකීමක් තිබීම හා වංචනික තත්වයකට අවස්ථා නොතිබීම.

උදා -

- ▶ තමාට තමාගේ ජීවිතය
- ▶ සේවා යෝජකයාට තම සේවකයාගේ ජීවිතය
- ▶ ස්වාමි පුරුෂයාගේ ජීවිතය පිළිබඳ භාරයාවටත් භාරයාවගේ ජීවිතය පිළිබඳ ස්වාමි පුරුෂයාටත් රක්ෂ්‍ය හිමිකමක් ඇත.
- ▶ ණය හිමියෙකුට ණය ගැතියෙකුගේ ජීවිතයකට ණය ප්‍රමාණය දක්වා රක්ෂණය කිරීමට හිමිකමක් ඇත.
- ▶ ඔස් රථ රියදුරෙකුට ගමන් ගන්නා මගීන්ගේ ජීවිතේ පිළිබඳ රක්ෂ්‍ය හිමිකමක් ඇත.

රක්ෂ්‍ය හිමිකම

* යම් වස්තුවක් හෝ දේපලක් තමා සතු වීමෙන් ආරථික වාසියක් ද අහිමි වීමෙන් අවාසියක් ද ඇති වන දෙයකට ඇති හිමි කම රක්ෂ්‍ය හිමිකම නම් වේ.



උපරිම විශ්වාසය

- ▶ රක්ෂිතයා හා රක්ෂකයා අතර රක්ෂණ ගිවිසුමට කම්බන්ධ සියලු තොරතුරු සැගවීමකින් තොරව නොසැලවා හෙළි කළ යුතු බව උපරිම විශ්වාසය යන මුලධර්මයෙන් ප්‍රකාශ වේ.

උදා - : ජීවිත රක්ෂණයේදී තමාට පවතින රෝග පිලිබඳ හෙළි කළ යුතුය.

හානි පූරණය

රක්ෂණයේදී යම් දේපලකට හානියක් සිදු වුවහොත් එම දේපළ යථා තත්වයට පත් කිරීම සඳහා පමණක් ප්‍රමාණවත් වන්දි මුදලක් ගෙවන බව හානි පූරණ මුලධර්මයෙන් ප්‍රකාශ වේ. මේ මගින් රක්ෂණයෙන් ලාභ ලැබීමට රක්ෂිතයාට ඇති හැකියාව වලක්වා ඇත.

උදා -: රු. 50,00000 ක් වටිනා ගොඩනැගිල්ලක් එම මුදලට රක්ෂණය කර ඇති අවස්ථාවක රු.25000ක හානියක් වූ විට වන්දි වශයෙන් රු.25000 ක් පමණක් ලැබීම.

ආසන්නම හේතුව

හානියක් ආවරණය කිරීම පිණිස වන්ඳු ගෙවෙහෙල්වීම හානිය සිදු වීමට බලපාන ලද මූලික හේතුව එකී රක්ෂණ ගිණුමෙන් ආවරණය වූ ඇත්තම පමණක් වීම හානිය වෙනුවෙන් වන්ඳු ගෙවන බව මෙයින් ප්‍රකාශ වේ.

උදා :- ගිනි රක්ෂණ ඔප්පුවක් පමණක් හිඳ ව්‍යාපාරිකයෙකුට ව්‍යාපාරයට සෞර සතුරන්ගෙන් වන හානි සඳහා වන්ඳු ලබා ගත නොහැක.

ආදේශනය

යඤ්ඤා භාවනාව වෙනුවෙන් රක්ෂිතයාට මානසික ගුණානුබන්ධන ප්‍රතිලාභ ලබා ගැනීමට ඇති අවස්ථාවක ඔහුට එක් අවස්ථාවක් පමණක් ප්‍රයෝජනයට ගනිමින් භාවනා පුහුණුව කිරීමට ඇති අයිතිය ආදේශනය නොවේ.

උදා :- මෝටෝර් රථ රක්ෂණයේදී මෝටෝර් රථය සංපුර්ණයෙන් භාවනාවට පත් වූ අවස්ථාවක මෝටෝර් රථය වෙනුවෙන් සංපුර්ණ වන්දනා මුදලම ගෙවන අතර මෝටෝර් රථයේ සුන්බුන් වනාකම රක්ෂණ සමාගම පවරා ගනී.

දායකත්වය

එකම දේපලක් රක්ෂණ ආයතන කීපයක රක්ෂණය කර ඇති විටක හානියක් සිදු වූ විටදී එම ආයතන එක්ව දායකත්වය දරමින් සිදු වූ අලාභය පූර්ණය කිරීම දායකත්වය මුලධර්මයෙන් ප්‍රකාශ වේග

උදා :- රුපියල් ලක්ෂ 10 ක මෝටර් රථයක් 'ලර්ලක රක්ෂණ ආයතන වල රුපියල් ලක්ෂ 5 රුපියල් ලක්ෂ 3 රුපියල් ලක්ෂ 2 බැගින් රක්ෂණය කර ඇති විටක එම මෝටර් රථයට රුපියල් 100000 ක හානියක් සිදු වූ විට 5:3:2 අනුපාතයට 'ලර්ලක යන රක්ෂණ ආයතන තුන 50000 , 30000 හා 20000 වශයෙන් වන්දියට දායක වේ.

ප්‍රාරක්ෂණය

වටිනාකමින් ඉහල වත්කම් සඳහා ඇති විශාල අවදානමක් කොටස් වශයෙන් වෙන් කර රක්ෂණ සමාගම් කිහිපයකට භාරදීම හා අනතුරක් සිදු වූ විට තමන් භාර ගත් අවදානමේ ප්‍රමාණයට ඒ ඒ රක්ෂණ සමාගම් වන්දි ගෙවීම ප්‍රාරක්ෂණය ලෙස හදුන්වයි.

ප්‍රතිරක්ෂණය

**රක්ෂකයෙකු විසින් භාර ගන්නා ලදී
අවදානමක් තවත් රක්ෂකයෙකු යටතේ
නැවත රක්ෂණය කිරීමයි.**

රක්ෂණයේ ප්‍රභේද

**ජීවිත රක්ෂණ(දිගුකාලීන
රක්ෂණය)**

**සාමාන්‍ය රක්ෂණය
(හදිසි අනතුරු
රක්ෂණය)**

- ගිනි රක්ෂණය
- සොරඬිය රක්ෂණය
- ස්වාභාවික විපත් රක්ෂණය
- සමුද්‍රීය රක්ෂණය
- මෝටර් රථ රක්ෂණය
- වගකීම් රක්ෂණය
- මාර්ගස්ථ භාණ්ඩ රක්ෂණය

ජීවිත රක්ෂණය.

පුද්ගලයෙකුගේ මරණය හෝ ශාරීරික උපද්‍රවයක් මුල් කරගෙන ඇති වන අවදානම් තත්වයකදී එම අවදානමට ගොදුරු වූ පුද්ගලයාට හෝ ඔහුගේ යැපෙන්නන්ට මූල්‍යමය ප්‍රතිලාභ සැලසීමයි. මරණය, අකර්මන්‍යතාවයට හෝ මහලු වියට පත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් යම් පුද්ගලයෙකුට සිදු විය හැකි හානි වෙනුවෙන් ආරක්ෂාව සැලසීම ජීවිත රක්ෂණයේ අරමුණයි. නිශ්චිත කාලසීමාවක් සඳහා ජීවිත රක්ෂණය ලබා ගන්නා අතර එම කාලසීමාව තුළ රක්ෂිතයා මියගිය හොත් ඔප්පුවේ මුළු වටිනාකම යැපෙන්නන්ට හෝ නම් කළ පුද්ගලයාට හිමි වන අතර රක්ෂිතයා එකී කාලසීමාව අවසන් වන තෙක් ජීවත් ව සිටියහොත් කාලසීමාව අවසානයේ රක්ෂණ ඔප්පුවේ වටිනාකම හා ප්‍රතිලාභ රක්ෂිතයාට ලබා ගත හැකිය.

ජීවිත රක්ෂණය සෛත්‍ර රක්ෂණ වලින් වෙනස් වන ආකාරය

ජීවිත රක්ෂණය	දේපළ රක්ෂණය
<p>01. පුද්ගලයෙකු හා සම්බන්ධ වේ. ඕනෑම මුදලකට රක්ෂණය කළ හැකිය.</p>	<p>01. වත්කම් හෝ දේපළ සම්බන්ධ වේ. දේපළ තක්සේරු වටිනාකම දක්වා රක්ෂණය කිරීම සිදු කෙරේ.</p>
<p>02. නිශ්චිත අවධානමකි.</p>	<p>02. නිශ්චිත අවධානමක් නොවේ.</p>
<p>03. දායකත්වය, ආදේශනය, හානි පූර්ණය යන මුලධර්ම බලනොපායි.</p>	<p>03. හානි පූර්ණය, දායකත්වය, ආදේශනය යන මුළු ධර්ම බලපායි.</p>
<p>04. සෑම හානියක්ම යථා තත්වයට පත් කළ හැක.</p>	<p>04. සෑම හානියක්ම යථා තත්වයට පත් කළ හැක.</p>

කාලිාන රක්ෂණය

* ගිනි රක්ෂණය (Fire Insurance)

මේ යටතේ යම් පුද්ගලයෙකුට හෝ දේපල හා වත්කම් වලට ගින්නෙන් සිදු විය හැකි හානි ආවරණය කරගත හැකිය. ගිනි රක්ෂණය යටතේ ගිනි හානි රක්ෂණ ඔප්පුව දීර්ඝ කර පහත අවධානම් ද ආවරණය කර ගැනීමට හැකියාව ලැබේ.

- කැරලි කෝලාහල හා වැඩ වර්ජන හානි
- පිපිරීම් හානි
- විදුලිමය ආපදා හානි
- හූම්කම්පා/ සුනාම්
- ජල ගැලීම්, සුළි සුළං, කුණාටු වැනි
- ගුවන් යානා අනතුරු
- ගැටීම් හානි
- අනුශාංගික අලාභ හානි

අනුශාංගික අලාභ රක්ෂණය

- * ගිණි උවදුරක් සිදුවීම නිසා දෛපලකට හෝ සත්‍ය අලාභයට අමතරව ව්‍යාපාර කටයුතු අඩාල වීමේ අලාභයන්ට ද වන්දි ගෙවන රක්ෂණ ඔප්පුවයි. ප්‍රධාන අලාභයට අමතර ගෙවීම් කරනු ලබන අලාභය අනුශාංගික අලාභය වේ.

උදා : ලාභය අහිමි වීම

ගිණන නිවීමට ගත් උත්සහය නිසා වන අලාභය

ගිණන මැඩපැවැත්වීම සඳහා දරන වියදම

කොරඩිය රක්ෂණය (Theft Insurance)

- * දේපල වලට කොර කතුරන්ගෙන් වන හානි ආවරණය කර ගැනීම කඳහා කොරඩිය රක්ෂණ ඔප්පු ලබාගත හැකිය.



ස්වභාවික විපත් රක්ෂණය (Natural Disaster Insurance)

- * දේපල වලට කුණාටු වැනි දේ වලින් සිදු වන හානි ආවරණය කළහා ස්වාභාවික විපත් රක්ෂණාවරණයක් ලබා ගැනීමට හැකිය.



කමුදිය රක්ෂණය (Marine Insurance)

මුහුදු ප්‍රවාහනයේ නිරත භෞකා වලට හෝ නැව්ගත භාණ්ඩ වලට මුහුදේදී ඇති විය හැකි හානි සඳහා ගන්නා රක්ෂණයයි. මෙය මූලික කොටස් දෙකකි.

කමුදිය රක්ෂණය

කමුදිය රක්ෂණය

- 1 සියලු අවදානම් ඔප්පුව
- 2 පූර්ණ අලාභය පමණක් ගෙවන ඔප්පුව
- 3 හොට්පල ඔප්පුව
- 4 අලුත්වැඩියා ඔප්පුව
- 5 තැනීමේ හානි ඔප්පුව

නැව් ඔඩු රක්ෂණය

- 1 ඇගයු ඔප්පුව
- 2 විවෘත ඔප්පුව/වල ඔප්පුව
- 3 අනාගත ආවරණ ඔප්පුව

නැව් කඳු රක්ෂණය

- * නැව් කඳු විනාශ වී යාම, මුහුදු ඔත් වීම, ගිනිඔත් වීම වැනි නැවට සිදුවන සියලුම හානි ආවරණය කෙරේ. මේ යටතේ පහත සඳහන් රක්ෂණ ඔප්පු වර්ග ලබා ගත හැකිය.

සියලු අවදානම් ඔප්පුව

- * නැව් කඳුව සිදුවන සියලුම අවදානම් ආවරණය වන රක්ෂණ ඔප්පුව සියලු අවදානම් ඔප්පුව ලෙස හැඳින්වේ.

දුර්ණ අලාභය පමණක් ගෙවන ඔප්පුව

- * නිශ්චිත ස්ථාන දෙකක් අතර යාත්‍රා කිරීමේදී නැව් කඳුව සිදුවන උවදුරු ආවරණය කෙරෙන රක්ෂණ ඔප්පුවයි.

තොටුපල ඔප්පුව

- * තොටුපලක නවතා තැබීමේදී නැව් කඳට සිදුවන හානි ආවරණය කෙරේ.

අලුත්වැඩියා ඔප්පුව

- * නැව් කඳ අලුත්වැඩියා කිරීමේදී සිදුවන හානි ආවරණය කිරීම සඳහා ලබා ගන්නා ඔප්පුවයි.

තැනීම හානි ඔප්පුව

- * නැව් කඳ තැනීමේදී සිදුවන හානි ආවරණය කිරීම සඳහා ලබා ගන්නා ඔප්පුවයි.

නැව් ඔඩු රක්ෂණය

නැවේ ගෙන යන භාණ්ඩ සඳහා වන හානි ආවරණය කෙරෙන රක්ෂණ ඔප්පුවයි. ඒ සඳහා පහත සඳහන් රක්ෂණ ඔප්පු වර්ග ලබා ගත හැකිය.

අගය ඔප්පුව

සඳහන් කරන ලද නිශ්චිත කාලසීමාවක් තුළ නැව් ඔඩු අපේක්ෂිත තොගයේ වටිනාකමට ගනු ලබන රක්ෂණ ඔප්පුවයි.

විවෘත ඔප්පුව / වල ඔප්පුව

නැව්ගත කිරීමට අපේක්ෂිත මුළු භාණ්ඩ තොගය සඳහා පොදුවේ ලබා ගන්නා රක්ෂණාවරණයයි.

අනාගත ආවරණ ඔප්පුව

යම් කාලයක් තුළ නැව්ගත විය හැකි භාණ්ඩ වල වටිනාකම උපරිමයකට අගය කර ඔඩු නැව්ගත වීම ආවරණය කෙරෙන රක්ෂණාවරණයයි.

මෝටර් රථ රක්ෂණය Motor Traffic Insurance

- * රථවාහන අනතුරු වලින් රථවාහන වලටත් එහි ගමන් ගන්නා අයටත් ඖහිර දෛපල වලටත් ඖහිර පුද්ගලයින්ටත් සිදුවිය හැකි හානි ආවරණය කිරීම සඳහා ලබා ගන්නා රක්ෂණාවරණය මෝටර් රථ රක්ෂණයයි. මේ යටතේ ලබා ගත හැකි රක්ෂණ ඔප්පු වර්ග



▣ **පුරණ වගකීම් සහිත රක්ෂණ ඔප්පුව (විකි්‍රණ රක්ෂණ ඔප්පුව)**

රථයට, රථයේ ගමන් ගන්නන්ට, ඖෂිත පුද්ගලයින්ට හා දේපල වලට සිදුවන සියලුම අලාභ ආවරණය කෙරෙන රක්ෂණයයි.

▣ **තෙවන පාර්ශ්ව ගිණි හා සොරකිසි රක්ෂණය**

ඖෂිත ජීවිත වලට හා ඖෂිත දේපල වලට වන හානි වලට අමතරව අදාළ වාහනයට ගින්නෙන් හා සොරකම් වලින් වන හානි ද ආවරණය කෙරේ.

▣ **අවම තෙවන පාර්ශ්ව රක්ෂණය**

මෝටර් රථය මහා මාර්ගයේ ගමන් කිරීම නිසා මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයන්ට හා දේපල වලට සිදුවන හානි ආවරණය කෙරේ.

වගකීම් රක්ෂණය

The Liability Insurance

- * **යම් පාර්ශ්වයක් යම් කාර්යයක යෙදී සිටින විට ඒ හේතුවෙන් ධානික පාර්ශ්ව වලට සිදුවන අනපේක්ෂිත උපද්‍රව කඳහා වන්දි ගෙවීමට ලබා ගන්නා රක්ෂණය වගකීම් රක්ෂණය වේ. මේ යටතේ පහත කඳහන් රක්ෂණ ඔප්පු වර්ග ලබා ගත හැකිය.**



□ **සාදා (මහජන) වගකීම් රක්ෂණය :** **General Liability Insurance)**

ව්‍යාපාර කටයුතු හෝ දේපළ වලින් පැන නැගිය හැකි අහඹු සිද්ධියක් නිසා තුන්වන පාර්ශ්වයට සිදු විය හැකි හානි වෙනුවෙන් ලබා ගන්නා රක්ෂණාවරණයයි.

□ **නිෂ්පාදන වගකීම් රක්ෂණය :Product Liability Insurance)**

යම් ව්‍යාපාරයක් අලෙවිකරණ නිෂ්පාදිත පරිභෝජනය කිරීමෙන් පාරිභෝගිකයින්ට සිදුවිය හැකි හානි ආවරණය කිරීම සඳහා ව්‍යාපාරිකයින් විසින් ලබා ගන්නා රක්ෂණාවරණයයි.

☐ **සේව්‍ය වගකීම් රක්ෂණය :Employer Liability Insurance)**

සේවකයින්ට සේවයේ යෙදී සිටියදී සිදුවන අනතුරු වෙනුවෙන් වන්දි ගෙවීම සේව්‍යාගේ වගකීමක් වන අතර ඒ සඳහා ලබා ගන්නා රක්ෂණවරණය සේව්‍ය වගකීම් රක්ෂණය නම් වේ.

☐ **මාර්ගස්ථ භාණ්ඩ රක්ෂණය**

ගොඩබිම් භාණ්ඩ ප්‍රවාහනයේදී සිදු විය හැකි හානි ආවරණය මේ යටතේ සිදු කරයි. භාණ්ඩ වාහනයට පැටවූ අවස්ථාවේ සිට බාහ අවස්ථාව දක්වා සිදුවන හානි ආවරණය සඳහා මෙම රක්ෂණවරණය ලබා ගනී.

☐ **මාර්ගස්ථ මුදල් රක්ෂණය**

එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට මුදල් රැගෙන යාමේදී විය හැකි හානි ආවරණය සඳහා ලබා ගන්නා රක්ෂණයයි.

රක්ෂණය මාතෘකාවට අදාළ පසුගිය විභාග ප්‍රශ්න

(2002 උසස් පෙළ)

□ “රක්ෂණය” යනු අවදානම් ඒකරාශි කිරීමකි.
පැහැදිලි කරන්න.

(2007 උසස් පෙළ)

□ රක්ෂණය කළ හැකි අවදානමක් ලෙස
පිළිගැනීමට සපුරාලිය යුතු නිර්ණායක කවරේද?

(2006 උසස් පෙළ)

□ රක්ෂණය කළ හැකි අවදානම් හඳුනා
ගැනීම සඳහා භාවිතා කරන නිර්ණායක
නම් කර පැහැදිලි කරන්න.

(2003 උසස් පෙළ)

රක්ෂණය කළ හැකි අවදානම් සහ රක්ෂණය කළ නොහැකි අවදානම් හිඳුනු කහිතව දක්වන්න.

(2012 උසස් පෙළ)

රක්ෂණයෙන් පුද්ගලයාට හා පවුලටත් ව්‍යාපාර වලටත් ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

(2010 උසස් පෙළ)

රක්ෂණ මූලධර්ම ලෙස සැලකෙන රක්ෂණ හිමිකම, උපරිම විශ්වාසය සහ ආසන්නතම හේතුව හිඳුනු කහිතව පැහැදිලි කරන්න.

(2014 උසස් පෙළ)

රක්ෂණ ව්‍යාපාරයේ සවිලදායීතාවයට රක්ෂණ මූලධර්ම වැදගත් වේ. එම රක්ෂණ මූලධර්ම හතරක් ලියන්න.

(2014 උසස් පෙළ)

ප්‍රතිරක්ෂණය හා ප්‍රාරක්ෂණය ලෙස හඳුන්වන්නේ මොනවාද?

(2004 උසස් පෙළ)

ජීවිත රක්ෂණය හා කෙසු උවදුරු රක්ෂණය අතර ඇති වෙනස්කම් පැහැදිලි කරන්න.

(2015 උසස් පෙළ)

ජීවිත රක්ෂණ වන්දියක් ලබා ගැනීමට යාමේදී රක්ෂිතයාට මුහුණ දීමට සිදු විය හැකි ගැටළු දෙක බැගින් පැහැදිලි කරන්න.

(2002 උසස් පෙළ)

හදිසි අනතුරු රක්ෂණ මෑත කාලයේ රක්ෂණ ක්ෂේත්‍රයේ ධෛර්‍යවත් ව්‍යාප්ත වී ඇති අංශයකි. මේ ක්ෂේත්‍රය යටතේ ආවරණය වන විවිධ අවදානම් සඳහන් කරන්න.

(2007 උසස් පෙළ)

මෝටර් රථ හිමියෙකු විසින් අනිවාර්යෙන් ලබා ගත යුතු රක්ෂණ ආවරණය කුමක්ද? එම රක්ෂණයෙන් ආවරණය කෙරෙන අවදානම් කවරේද?

(2015 උසස් පෙළ)

මෝටර් රථ රක්ෂණ වන්දියක ලබා ගැනීමට යාමේදී රක්ෂිතයාට මුහුණ දීමට සිදු විය හැකි ගැටළු දෙක ඔැගින් පැහැදිලි කරන්න.